

10 ගේනිය - විද්‍යාව - සරල රේඛීය වලිතය

10 ගේනිය

සරල රේඛීය වලිතය

01.

- කාලයන් සමග පිහිටීම වෙනස්වීම වලිනයක් ලෙස සරලව හඳුනාගත හැකිය.
- මෙයේ කිදුවන පිහිටීම වෙනස්වීම නිශ්චිත දිගාවක් එල්ලයේ එනම් දෙශීකව හෝ
- නිශ්චිත දිගාවක් එල්ලයේ නොව එනම් අදිගව හෝ
 - **විය හැකිය.**

- පෙර දැනුම හාවිත කරමින් තහත
තොරතුරු සපයන්න.
 - i. දුර යනුවෙන් අදහස් වන්නේ කුමක්දැය
දක්වන්න.
 - වලිතයක දී ගෙවා යන ගමන් මගෙහි
සම්පූර්ණ දිග
 - ii. දුර මැනීමේ සම්මත ඒකකය කුමක් ද?
 - මිටරය / m

- iii. විස්ථාපනය යනුවෙන් අදහස් වන්නේ
කුමක්දුයි දක්වන්න.
- වළිතයක දී ආරම්භක හා අවසාන
පිහිටීම් අතර සරල රේඛීය දිග / වෙනස
- iv. විස්ථාපනය මැනීමේ සම්මත ඒකකය
කුමක් ද?
- මිටරය / m

v. දුර කහ වික්රීතනය යන හොඳතික රාජි
දෙශෙන් දෙශීක රාජිය හා අදිග රාජිය
කුමක්දුය නම් කරන්න

a. දෙශීක රාජිය :

වික්රීතනය


b. අදිග රාජිය :

දුර

10 ශේෂිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

- දුර කොහමනු ඇ?
- විස්ත්‍රාහනය කොහමනු ඇ?


200 m AB දිගාවට



10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

- දුර කොහමනු දැ?

300 m




B

- විස්ත්‍රාහනය කොහමනු දැ?

120 m AG දිගාවට

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- දුර කොහමතා ද? H

200 m

- විස්ත්‍රාතනය කොහමතා ද?


120 m HF දිගාවට

10 ශේෂිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

- රුකෝ දැක්වෙන්නේ X සිට Y හරහා Z දැක්වා ගමන් කිරීමට අයිති මාර්ගයකි. X හා Z අතර කෘෂ්‍ර දිග 10 m වේ.

■ දුර කොහමනු දී?

14 m



■ විස්ට්‍රාහනය කොහමනු දී?

10 m X Z දිගාවට

02.

පහත රෙඛයේ ආකාරයට පෙනෙනු ඇත්තා නම්
ලක්ෂණයෙන් ව්‍යුහය ආරම්භ කර B හා C
වෙතට ගොස් ආහසු A දක්වා ගමන්
කරවා එම ව්‍යුහයට අදාළ ව පහත වගුව
සම්පූර්ණ කරන්න.



10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



A

12 m

B

10 m

C

ව්‍යුහයේ ආකාරය	ගමන් කළ දුර	විස්ත්‍රාපනය AC දිගාවට
A සිට B දක්වා පැමිණීම	12 m	12 m
A සිට C දක්වා පැමිණීම		
A සිට C දක්වා ගොස් ආහසු B වෙත පැමිණීම		
A සිට C දක්වා ගොස් ආහසු A වෙත පැමිණීම		

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



A

12 m

B

10 m

C

ව්‍යුහයේ ආකාරය	ගමන් කළ දුර	විස්ත්‍රාපනය AC දිගාවට
A සිට B දක්වා පැමිණීම	12 m	12 m
A සිට C දක්වා පැමිණීම	22 m	22 m
A සිට C දක්වා ගොස් ආහසු B වෙත පැමිණීම		
A සිට C දක්වා ගොස් ආහසු A වෙත පැමිණීම		

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



A

12 m

B

10 m

C

ව්‍යුහයේ ආකාරය	ගමන් කළ දුර	විස්ත්‍රාපනය AC දිගාවට
A සිට B දක්වා පැමිණීම	12 m	12 m
A සිට C දක්වා පැමිණීම	22 m	22 m
A සිට C දක්වා ගොස් ආහසු B වෙත පැමිණීම		
A සිට C දක්වා ගොස් ආහසු A වෙත පැමිණීම		

10 ග්‍රේනිය - විද්‍යාව - සරල රේඛීය වලිතය



A

12 m

B

10 m

C



වලිතයේ ආකාරය

ගමන් කළ
දුර

විස්ට්‍රාහනය AC
දිගාවට

A සිට B දක්වා පැමිණීම

12 m

12 m

A සිට C දක්වා පැමිණීම

22 m

22 m

A සිට C දක්වා ගොස් ආහසු B වෙත
පැමිණීම

32 m

12 m

A සිට C දක්වා ගොස් ආහසු A වෙත
පැමිණීම

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



A

12 m

B

10 m

C

ව්‍යුහයේ ආකාරය	ගමන් කළ දුර	විස්ත්‍රාපනය AC දිගාවට
A සිට B දක්වා පැමිණීම	12 m	12 m
A සිට C දක්වා පැමිණීම	22 m	22 m
A සිට C දක්වා ගොස් ආහසු B වෙත පැමිණීම	32 m	12 m
A සිට C දක්වා ගොස් ආහසු A වෙත පැමිණීම		

10 ග්‍රේනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



A

12 m

B

10 m

C




වලිතයේ ආකාරය	ගමන් කළ දුර	විස්ට්‍රාහනය AC දිගාවට
A සිට B දක්වා පැමිණීම	12 m	12 m
A සිට C දක්වා පැමිණීම	22 m	22 m
A සිට C දක්වා ගොස් ආහසු B වෙත පැමිණීම	32 m	12 m
A සිට C දක්වා ගොස් ආහසු A වෙත පැමිණීම	44 m	0 m

විස්ත්‍රාතනය මැනීමේදී එය යම් නිශ්චිත
ලක්ෂණයක සිට කිදු කළ යුතුය.

එය නිරදේශ ලක්ෂණය ලෙස සලකනු ලබයි.
නිරදේශ ලක්ෂණයේ සිට පළමු දිගාවට මතිනු
ලබන විස්ත්‍රාතනය දහ අයක් වේ.


නිරදේශ ලක්ෂණයේ සිට ආහාර දිගාවට
මතිනු ලබන විස්ත්‍රාතනය කඟා අයක් වේ.

10 ග්‍රේතිය - විද්‍යාව - සරල රේඛිය වලිනය




- ප්‍රමාණ A සිට ගමන් අරඹා B පත්‍ර කරමින් C දැක්වා ගොස් ආහැසු හැරී D දැක්වා පැමිණේ.

10 ශේෂිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- පෙනෙනු ඇත් අරඹා නො තැක්වා ගොන් ඇත්තු හැරී දැක්වා තැමේන්.
- නිරදේශ ලක්ෂණය : A
- ආරම්භක ව්‍යුහ දිගාව : A C

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට B දක්වා සිදු කළ විස්තාහනය = 2 m


10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- A සිට B දක්වා සිදු කළ විස්තාහනය = 2 m




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා සිදු කළ විස්තාහනය = 6 m


10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- A සිට B දක්වා සිදු කළ විස්තාහනය = 6 m




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොන් ආහැන B දක්වා තැමේනීම සිදු කළ විස්තාහනය =

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය වලිනය




- A සිට C දක්වා ගොක් ආහසු B දක්වා තැමේනීම
සිදු කළ විස්තාතනය = 2 m


10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය




- A සිට C දක්වා ගොස් ආහැන B දක්වා තැමේනීම
සිදු කළ විස්තාචනය = 2 m




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- A සිට C දක්වා ගොස් ආහැසු B දක්වා තැමේනීම සිදු කළ විස්තාචනය = **2 m**




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොන් ආහසු A දක්වා තැමිණීම සිදු කළ විස්තරාතනය =

10 ශේෂිය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොන් ආහැණු A දක්වා තැමින්ම සිදු කළ විස්තාතනය = 0 m


10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොස් ආහැන A දක්වා තැමිනීම සිදු කළ විස්තරාතනය = 0 m




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- A සිට C දක්වා ගොන් ආහැසු A දක්වා තැමිනීම සිදු කළ විස්තාහනය = **0 m**




10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොන් ආහසු D දක්වා තැමිනීම සිදු කළ විස්තාචනය =

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොන් ආහසු D දක්වා තැමිනීම සිදු කළ විස්තාතනය = -2 m


10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය




- A සිට C දක්වා ගොස් ආහැන D දක්වා තැමිනීම
සිදු කළ විස්තරාතනය = -2 m



10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය



- A සිට C දක්වා ගොන් ආහැන A දක්වා තැමින්ම සිදු කළ විස්තාහනය = **-2 m**



- ❖ ව්‍යුතයක් සිදුවීමෙදී කාලය ගනවේ.
- ❖ ඒකක කාලයක් තුළ ගමන් කළ දුර වේගය ලෙසත්,
- ❖ ඒකක කාලයක් තුළ සිදුකළ විස්ත්‍රාතනය ප්‍රවේගය ලෙසත්,
- ❖ හැඳුන්විය හැකිය.

වලිතවන වක්තුවක වේගය යනු
ඒකීය කාලයකදී වලිත වන දුරය.
වේගය ඒකාකාරව හෝ ඒකාකාර නොවී හෝ
තිබිය හැකිය.

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වළිනය

- ජහත වගුවෙහි දැක්වෙන්නේ වළිනවන වස්තුවක එක් එක් තත්තරයේදී කාලයන් සමඟ දුර වෙනස් වූ ආකාරයයි.

කාලය t (s)	0	1	2	3	4
දුර d (m)	0	6	12	18	24

- i. වගුවෙහි දැක්වෙන නොරතුරු වලට අනුව වළිනය ඒකාකාර වේගයක් දී? ඒකාකාර නොවන වේගයක් දී? **ඒකාකාර වේගයක්**

10 ශ්‍රේණිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

ඒකාකාර වේගය

ii. වේගය ගණනය කිරීමට ක්‍රියාකාරීතියක් ලියන්න.

$$\text{වේගය} = \frac{\text{දුර}}{\text{කාලය}}$$

$$\text{වේගයේ ඒකක} = \frac{\text{දුරහැරි ඒකක}}{\text{කාලයේ ඒකක}}$$

$$\text{වේගයේ ඒකක} = \frac{\text{m}}{\text{s}}$$

$$\text{වේගයේ ඒකක} = \text{m s}^{-1}$$

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

කාලය t (s)	0	1	2	3	4
සුළු d (m)	0	6	12	18	24

iii. වගුවෙහි දැක්වෙන තොරතුරුවලට අදාළ ව වේගය ගණනය කරන්න.

වේගය ගණනය කිරීමට අදාළ ප්‍රකාශනය :

$$\text{වේගය} = \frac{\text{දුර}}{\text{කාලය}}$$

ගණනය ව අදාළ අගයන් ආදේශ කිරීම

$$\text{වේගය} = \frac{24 \text{ m}}{4 \text{ s}}$$

සුළු කිරීම

$$\text{වේගය} = \frac{\cancel{24}}{\cancel{4}} \frac{6}{1}$$

එකකය සමග පිළිතුර

$$\text{වේගය} = 6 \text{ m s}^{-1}$$

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුතය

- පහත වගුවෙහි දැක්වෙන්නේ තවත් වස්තුවක එක් එක් තත්තරයේදී කාලයන් සමඟ දුර වෙනස් වූ ආකාරයයි.

කාලය t (s)	0	1	2	3	4
දුර d (m)	0	3	7	12	24

- වගුවෙහි දැක්වෙන නොරතුරු වලට අනුව ව්‍යුතය ඒකාකාර වේගයක් දී? ඒකාකාර නොවන වේගයක් දී?
ඒකාකාර නොවන වේගයක්

10 ශ්‍රේණිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

මධ්‍යසත් වේගය

ii. වේගය ඒකාකාර නොවන අවස්ථා වලදී මධ්‍යස්ක වේගය හෙවත් කාමානය වේගය ගණනය කිරීමට සුදුසු ප්‍රකාශනයක් ලියන්න.

$$\text{මධ්‍යස්ක වේගය} = \frac{\text{ගමන් කළ මුළු දුර}}{\text{ගතවූ මුළු කාලය}}$$

මධ්‍යස්ක වේගයේ ඒකක දී m s^{-1} වේ.

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

සාමය t (s)	0	1	2	3	4
සුදු d (m)	0	3	7	12	24

iii. වගුවෙහි දැක්වෙන තොරතුරුවලට අදාළ ව මධ්‍යසක වේගය ගණනය කරන්න.

මධ්‍යසක වේගය ගණනය

කිරීමට අදාළ ප්‍රකාශනය :

ගණනය ව අදාළ අයෙන්

ආදේශ කිරීම

සුළු කිරීම

ඒකකය සමග පිළිතුර

$$\begin{aligned}
 \text{මධ්‍යසක වේගය} &= \frac{\text{ගමන් කළ මුළු දුර}}{\text{ගතවූ මුළු කාලය}} \\
 &= \frac{(24-0)}{(4-0)} \text{ m} \\
 &= \frac{24}{4} \text{ m} \\
 &= \frac{6}{1} \text{ m} \\
 \text{මධ්‍යසක වේගය} &= 6 \text{ m s}^{-1}
 \end{aligned}$$

වලිතවන වස්තුවක ප්‍රවේගය යනු
ඒකීය කාලයකදී සිදු කරන විස්ථාපනය යි.
ප්‍රවේගය දු ඒකාකාරව හෝ ඒකාකාර නොවී
හෝ
තිබිය තැකිය.

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුතය

- පහත වගුවෙහි දැක්වෙන්නේ ව්‍යුතවන වක්තුවක එක් එක් තත්ත්තරයේදී කාලයන් සමඟ විස්ත්‍රාතනය වෙනස් වූ ආකාරයයි.

කාලය t (s)	0	1	2	3	4
විස්ත්‍රාතනය s (m)	0	4	8	12	16

- වගුවෙහි දැක්වෙන නොරතුරු වලට අනුව ව්‍යුතය ඒකාකාර ප්‍රවේගයක් ද? ඒකාකාර නොවන ප්‍රවේගයක් ද? ඒකාකාර ප්‍රවේගයක්

10 ග්‍රෑනිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

ඒකාකාර ප්‍රවේගය

ii. ඒකාකාර ප්‍රවේගය ගණනය කිරීමට හුදුනු
ප්‍රකාශනයක් ලියන්න.

$$\text{ප්‍රවේගය} = \frac{\text{විස්තාහනය}}{\text{කාලය}}$$

$$\text{ප්‍රවේගයේ ඒකක} = \frac{\text{විස්තාහනයේ ඒකක}}{\text{කාලයේ ඒකක}}$$

$$\text{ප්‍රවේගයේ ඒකක} = \frac{m}{s}$$

$$\text{ප්‍රවේගයේ ඒකක} = m s^{-1}$$

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

කාලය t (s)	0	1	2	3	4
විස්ත්‍රාපනය d (m)	0	4	8	12	16

iii. වගුවෙහි දැක්වෙන තොරතුරුවලට අදාළ ව ඒකාකාර ප්‍රවේගය ගණනය කරන්න.

ප්‍රවේගය ගණනය කිරීමට
අදාළ ප්‍රකාශනය :

ගණනය ව අදාළ අගයන්
ආදේශ කිරීම

සුළු කිරීම

ඒකකය සමග පිළිතුර

$$\text{ප්‍රවේගය} = \frac{\text{විස්ත්‍රාපනය}}{\text{කාලය}}$$

$$\text{ප්‍රවේගය} = \frac{16 \text{ m}}{4 \text{ s}}$$

$$\text{ප්‍රවේගය} = \frac{\cancel{16}}{\cancel{4}} \frac{4}{1}$$

$$\text{ප්‍රවේගය} = 4 \text{ m s}^{-1}$$

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුතය

- පහත වගුවෙහි දැක්වෙන්නේ තවත් වක්තුවක එක් එක් තත්තරයේදී කාලයන් සමඟ විස්තාචනය වෙනස් වූ ආකාරයයි.

කාලය t (s)	0	1	2	3	4
විස්තාචනය d (m)	0	3	9	12	16

- වගුවෙහි දැක්වෙන තොරතුරු වලට අනුව ව්‍යුතය ඒකාකාර ප්‍රවේගයක් ද? ඒකාකාර නොවන ප්‍රවේගයක් ද?

ඒකාකාර නොවන ප්‍රවේගයක්

10 ශ්‍රේණිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

මධ්‍යසක ප්‍රවේගය

ii. ප්‍රවේගය ඒකාකාර නොවන අවස්ථා වලදී
මධ්‍යසක ප්‍රවේගය හෙවත් කාමානය ප්‍රවේගය
ගණනය කිරීමට කුඩා ප්‍රකාශනයක් ලියන්න.

$$\text{මධ්‍යසක ප්‍රවේගය} = \frac{\text{සිදු කළ විස්ථාපනය}}{\text{ගතවූ මුළු කාලය}}$$

මධ්‍යසක ප්‍රවේගය හි ඒකක ද m s^{-1} වේ.

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

කාලය t (s)	0	1	2	3	4
විස්ත්‍රීතාත්මකය d (m)	0	3	9	12	16

iii. වගුවෙහි දැක්වෙන තොරතුරුවලට අදාළ ව මධ්‍යසක ප්‍රවේගය ගණනය කරන්න.

මධ්‍යසක ප්‍රවේගය = $\frac{\text{සිදු කළ විස්ත්‍රීතාත්මකය}{\text{ගතවූ මුළු කාලය}}$

මධ්‍යසක ප්‍රවේගය ගණනය කිරීමට අදාළ ප්‍රකාශනය :

ගණනය ව අදාළ අයෙන් ආදේශ කිරීම

$$= \frac{(16 - 0) \text{ m}}{(4-0) \text{ s}}$$


සුළු කිරීම

$$= \frac{\cancel{16} \quad 4}{\cancel{4} \quad 1}$$

ඒකකය සමග පිළිතුර

මධ්‍යසක ප්‍රවේගය = 4 m s^{-1}

10 ශේෂිය - විද්‍යාව - සරල රේඛීය වලිනය



10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය ව්‍යුහය

ත්වරණය

i. ත්වරණය යෙනු කුමක් දැයි සරලව
හඳුන්වන්න.

එකක කාලයක දී කිදුවන ප්‍රවේගයේ
වෙනස්වීම හෙවත්
ප්‍රවේගය වෙනස් වීමේ ගිණුනාවය
ත්වරණය
ලෙසින් හැඳුන්වේ.

ii. ත්වරණය ගණනය කිරීමට හුදුසු ප්‍රකාශනයක් ලියන්න.

$$\text{ත්වරණය} = \frac{\text{ප්‍රවේගයේ සිදුවූ වෙනස}}{\text{ගතවූ කාලය}}$$

$$\text{ත්වරණයේ ඒකක} = \frac{\text{ප්‍රවේගයේ ඒකක}}{\text{කාලයේ ඒකක}}$$

$$\text{ත්වරණයේ ඒකක} = \frac{\text{m s}^{-1}}{\text{s}}$$

$$\text{ත්වරණයේ ඒකක} = \text{m s}^{-1}\text{s}^{-1} = \text{m s}^{-2}$$

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිතය

iv. පහත දත්ත මගින් දැක්වෙන්නේ A,B,C නම් වලිතවන වස්තු තුනක් කාලයත් සමඟ ප්‍රවේශය v_A , v_B , v_C වෙනස් වූ ආකාරයයි.

කාලය t (s)	0	1	2	3	4	5
ප්‍රවේශය v_A (m s^{-1})	0	5	10	15	20	25
ප්‍රවේශය v_B (m s^{-1})	25	20	15	10	5	0
ප්‍රවේශය v_C (m s^{-1})	10	10	10	10	10	10

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

- වගුවේ දත්ත වලට අනුව v_A , v_B , v_C ප්‍රවේගයන් එකාකාර ප්‍රවේගයක් ද, එකාකාර ත්වරණයක් ද? එකාකාර මත්දැනයක්ද යන්න කළහන් කරන්න.

කාලය t (s)	0	1	2	3	4	5
ප්‍රවේගය v_A (m s ⁻¹)						
ප්‍රවේගය v_B (m s ⁻¹)						
ප්‍රවේගය v_C (m s ⁻¹)						

එකාකාර ත්වරණය

එකාකාර මත්දැනය

එකාකාර ප්‍රවේගය

- v. v_A, v_B, v_C යන එක් එක් අවස්ථාවේදී ත්වරණයන් කොහමත්තාදැයි ගණනය කර දක්වන්න.
- ත්වරණය ගණනය කළහා ප්‍රවේගයෙහි වෙනස ලබා ගැනීමට කිම් විචම අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න.

- එච්ච්, ලැබෙන ප්‍රවේග වෙනස ධිහෘ අගයක් නම් ධිහෘ ත්වරණයක් /ත්වරණයක් වන අතර
- ප්‍රවේග වෙනස කළනා අගයක් නම් ව්‍යුහය කළනා ත්වරණයක් හෝත් මන්දුනයකි.
- ප්‍රවේග වෙනස ගුණස වන්නේ නම් ඒකාකාර ප්‍රවේගයකි.

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

- v_A ප්‍රවේගයන් වලින වෙද්දී ත්වරණය ගණනය කිරීම:

කාලය $t (s)$	0	1	2	3	4	5
ප්‍රවේගය $v_A (m s^{-1})$	0	5	10	15	20	25

ගණනය කිරීමට අදාළ
ප්‍රකාශනය :

ගණනය ට අදාළ අගයන්
ආද්‍යේ කිරීම

සුළු කිරීම

ඒකකය සමග පිළිතුර

$$\begin{aligned}
 \text{ත්වරණය} &= \frac{\text{ප්‍රවේගයේ කිහිපි වෙනක}}{\text{ගතවූ කාලය}} \\
 &= \frac{(25 - 0) m s^{-1}}{(5 - 0) s} \\
 &= \frac{\cancel{25}}{\cancel{5}} \frac{5}{1} \\
 \text{ත්වරණය} &= 5 m s^{-2}
 \end{aligned}$$

E. Samith Jayasuriya - ISA Science

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

කාලය t (s)	0	1	2	3	4	5
ප්‍රවේශය v_A (m s ⁻¹)	25	20	15	10	05	00

ගණනය කිරීමට අදාළ ප්‍රකාශනය :

$$\text{ත්වරණය} = \frac{\text{ප්‍රවේශයේ සිදුවූ වෙනස}}{\text{ගතවූ කාලය}}$$

$$= \frac{(00 - 25)}{(5-0)} \text{ m s}^{-1}$$

$$= - \frac{25}{5} -5$$

සුළු කිරීම

වේකකය සමග හිළුවර $\text{ත්වරණය} = - 5 \text{ m s}^{-2}$

(සෙනා ත්වරණය / මත්තුනය = 5 m s^{-2})

10 ග්‍රේනිය - විද්‍යාව - සරල රේඛීය වලිනය

කාලය $t (s)$	0	1	2	3	4	5
ප්‍රවේශය $v_C (m s^{-1})$	10	10	10	10	10	10

ගණනය කිරීමට අදාළ ප්‍රකාශනය :

$$\text{ත්වරණය} = \frac{\text{ප්‍රවේශයේ සිදුවූ වෙනස}}{\text{ගතවූ කාලය}}$$

ගණනය වී ඇදාළ අගයන් ආදේශ කිරීම

$$= \frac{(10 - 10) m s^{-1}}{(5 - 0) s}$$

සුළු කිරීම

$$= \frac{0}{5}$$

ල්කකය සමග පිළිතුර ත්වරණය $= 0 m s^{-2}$

(ත්වරණය $= 0$ යනු එකාකාර ප්‍රවේශයයි.)

10 ශේෂීය - විද්‍යාව - සරල රේඛීය වලිනය

සරල රේඛීය වලිනය - 01-

Yes! I Can